

5 ශිෂ්‍යත්වය - 2020

විභව්‍යනාමාන සහ

ඉගෙනුම් හැකියා

වැඩිපොත 1 කොටස

(පිළිතුරු සහිතයි)



සැකසීම - හඬිත හෙට්ටිආරච්චි

(Dip. In Sci. N.I.E./O.U.S.L.)

“5 ශිෂ්‍යත්ව විභාගය සඳහා විභව්‍යනාමාන සහ හඳුනා ගත් ඉගෙනුම් හැකියා වලින් ප්‍රශ්න 50ක් පමණ ලැබෙයි. එම එක් එක් විභව්‍යනාමාන පිළිබඳ සරල හැඳින්වීමක් සහ ඒවා මැනීමට පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් උපුටා ගත් නිදර්ශන ප්‍රශ්න මෙහි අන්තර්ගත කර ඇත.”

පිටුත

(content)

1. ආදේශනය (Substitution)
2. ප්‍රචාරිකාවනය (Interpretation)
3. පෙරකීම (Prediction)
4. පරිවර්තනය (Translation)
5. ගැටලු විසඳීම (Problem Solving)



01 ආදේශන හැකියාව (Substitution)

- කිසියම් ද්‍රව්‍යයක්, සංකේතයක්, තත්ත්වයක් හෝ ක්‍රියාකාරකයක් වෙනුවට ඒ හා සමාන වෙනත් ද්‍රව්‍යක්, සංකේතයක්, තත්ත්වයක් හෝ ක්‍රියාකාරකයක් තෝරා ගැනීම / හඳුනා ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ.

34. $4 * 2 = 4 \star 2$ ගණිතමය සම්බන්ධතාවයේ * හා \star සංකේත සඳහා භාවිත කර ඇති ගණිත කර්ම දෙක මොනවා ද?

- (1) $+ හා \times$ (2) $+ හා +$ (3) $- හා +$

2019

1. පහත දැක්වෙන ඡේදය කියවන්න.

වනය පුරා පවතින නිහැඬියාව සියොකුන්ගේ නාදයෙන් බිඳී යයි. ඔබ මොබ හැසිරෙන මොනරුන්ගෙන් වනය වර්ණවත් වී ඇත. දැඩි විමසිලිමත් බවකින් ගැවසෙන මුළු රංචුවක් වැව් ඉවුරේ දිය බොම්මන් සිටිනු පෙනෙයි. ගස්වැල් පිරුණු පරිසරය සිප එන මද නල නිසා ගතව දැනෙන්නේ සිසිලයි.

(vi) ඡේදයට වඩාත් ම සුදුසු මාතෘකාව තෝරා යටින් ඉරක් අඳින්න.

- (අ) වනයේ සිසිලය
- (ආ) වනයේ සුන්දරත්වය
- (ඉ) වනයේ සතුන්

● වචන සහිත කාඩ්පත් තබා ඇති රටාව තේරුම් ගෙන අංක 7 සහ 8 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

මල්ල
 ලස්සන
 නළාව
 වඳුරා
 රාක්කය

 රබාන

7. හිස් කාඩ්පතට සුදුසු වචනය තෝරන්න.

- (1) කතුර (2) යතුර (3) රථය

2018

8. නළාව වෙනුවට යෙදිය හැකි කාඩ්පත තෝරන්න.

- (1) නදිය (2) නළය (3) නටුව

4. පහත සඳහන් එක් එක් වාක්‍යයේ තද කළු අකුරුවලින් ඇති යෙදුමට වඩාත් ගැළපෙන අදහස වරහන් තුළින් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න.

- (i) පාසල් ගොස් එන අතර මඟදී සුනිමල් නා කපන වැස්සකට හසු විය.
(ධාරානිපාත වර්ෂාවකට / අකල් වර්ෂාවකට)
- (ii) පාසලේ අධ්‍යාපන වාරිකාව පිටත් වන දිනය උදාවන තුරු සිසුහු ඇඟිලි ගණන් කරමින් සිටියහ.
(නොඉවසිල්ලෙන් / බලාපොරොත්තුවෙන්)

2017

7. පහත සඳහන් වගන්තිවල හිස්තැනට සුදුසු පිළිතුර වරහන් තුළින් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න.

- (i) කණ්ණාඩිය තුළින් ඔහුට තම පිලිබිඹුව පෙනුණි. මෙහි තද කළු අකුරුවලින් ඇති වචනයට අර්ථයෙන් සමාන වන්නේ(රූපය / ප්‍රතිබිම්බය) යන්න ය.
- (ii) ගත් වහර යනු (ලිවිමේ දී / කතා කිරීමේ දී) භාවිත කරන භාෂාවයි.
- (iii) වස් මාසය ලෙස හැඳින්වෙන්නේ (මක්තෝබර් / දෙසැම්බර්) මාසයයි.

2016

4. පහත සඳහන් වාක්‍යවල හිස්තැනට සුදුසු වචනය වරහන් තුළින් තෝරා ගෙන ඊට යටින් ඉරක් අඳින්න.

- (i) 'මතුර වල' යන පද පෙරළිය ලිහූ විට ලැබෙන්නේ (වතුර මල / වතුර වල) යන්න ය.
- (ii) "අක්කා හැමුම් කළයට ගෙනා වතුර සිසිල් ය." මෙම වාක්‍යයේ තද කළු අකුරෙන් ඇති වචනයේ අදහස (පිරිසිදු / අලුත්) යන්න ය.

2015

05. මූලික දැක්වෙන ද්‍රව්‍ය වෙනුවට ආදේශ කළ හැකි ද්‍රව්‍යය තෝරා යටින් ඉරක් අඳින්න.
 සියලුම i. සුදුරු ii. ගොරකා iii. ගම්මිරිස්

Guess 01

28) මූලික දී ඇති වචනයේ අදහස ප්‍රකාශ වන වචනය තෝරන්න.
 වක්කඩ

- (1) ගඟ මුහුදට සම්බන්ධ වන ස්ථානය
- (2) ලියැද්දකින් ලියැද්දකට වතුර යාමට සකස් කළ ස්ථානය
- (3) වක්ව සෑදූ කඩය

Guess 02

05. මූලික දැක්වෙන රූපය වෙනුවට යෙදිය හැකි රූපය තෝරන්න.



(1)



(2)



(3)

Guess 03

(4). පහත සඳහන් එක් එක් වාක්‍යයේ තද කළ අකුරුවලින් ඇති යෙදුමට වඩාත් ගැලපෙන අදහස වරහන් තුළින් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න.

- I. රාලභාමිගේ මහ හඬ නිසා මුළු වනය ම ඇස නොපියා සිටියේ ය.
 (ඇස් ඇරගෙන/නිදා නොගෙන)
- II. නොයෙක් පාවිත් පිපුණු මල් සහිත පාත්තිය මනස්කාන්ත ය.
 (නෙත් ඇද ගන්නා සුලු/සිත් ගන්නා සුලු)

Guess 04

(04) කොටුව තුළට ආ යුතු සංඛ්‍යාව ලැබෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.

1. $53 + 10 + 4 = \square \square$

- i. $24 + 33$
- ii. $24 + 43$
- iii. $45 + 19$

2. $\square = 29 + 12 + 7$

- i. $29 + 19$
- ii. $42 + 17$
- iii. $25 + 13$

Guess 05

03) පහත දැක්වෙන ගැටලුවේ කොටුව තුළ ඇති සංඛ්‍යා වෙනුවට ආදේශ කළ හැකි සංඛ්‍යා සහිත පිළිතුර තෝරන්න.

$75 + \square \times \square + 9 = 120$

- (1) $4 \times 8 + 4$
- (2) $5 \times 6 + 4$
- (3) $11 \times 3 + 4$

Guess 06

• ප්‍රශ්න අංක 27,28 සහ 29 යන ප්‍රශ්න සඳහා කොටුව තුළ ඇති සංඛ්‍යා වෙනුවට ආදේශ කළ හැකි සංඛ්‍යා අඩංගු පිළිතුරු තෝරන්න.

27) $10 + \square - 20 = 38$

- 1) $20 + 7$
- 2) 7×4
- 3) $50 - 19$

28) $\square \times 5 - 16 + 41 = 60$

- 1) $20 - 1$
- 2) $40 - 20$
- 3) 3×6

29) $12 + \square \times 10 = 92$

- 1) $8 - 10$
- 2) $10 + 8$
- 3) $100 - 20$

Guess 07

02 අර්ථකථන හැකියාව (Interpretation)

- කිසියම් ප්‍රස්තාරයක්, වගුවක් සිද්ධියක්, අවස්ථාවක් හෝ ක්‍රියාවක් තේරුම් කිරීම / අර්ථ කථනය කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

38. විවිධ ජල පරිමා සමාන භාරක තුනක් පහත දැක්වේ.



2019

භාරක තුනේම ඇති ජල පරිමා සමාන කිරීමට අනුගමනය කළ හැකි ඉක්මන් හා පහසු ම ක්‍රියාමාර්ගය කුමක් ද?

- (1) A භාරකයෙන් C භාරකයට ජලය දමා භාරක දෙකේම ජල පරිමා සමාන කිරීම
- (2) C භාරකයේ ජල පරිමාවට සමාන වන පරිදි A හා B භාරකවලින් ජලය ඉවත් කිරීම
- (3) භාරක තුනේ ම ඇති ජලය විශාල භාරකයකට දමා නැවත A, B හා C භාරක තුනට සමානව දැමීම

21. පලතුරු වෙළෙන්දකු විසින් සති හතරක් තුළ විකුණන ලද අත්නාසි පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.

සතිය	අත්නාසි ගෙඩි ගණන
පළමුවන	1256
දෙවන	1345
තුන්වන	1842
හතරවන	2480

2019


(i) පළමුවන සහ දෙවන සතිවල විකුණන ලද මුළු අත්නාසි ගෙඩි ගණන කොපමණ ද?

:

(ii) තුන්වන සතියට වඩා හතරවන සතියේ කොපමණ අත්නාසි ගෙඩි ප්‍රමාණයක් විකුණා තිබේ ද?

:

29.



සිසුන් කණ්ඩායමක් වඩාත් ම කැමති මල් වර්ෂ පිළිබඳ තොරතුරු ප්‍රස්තාරයේ නිරූපණය කර ඇත.

(i) රෝස මල්වලට කැමති සිසුන් සංඛ්‍යාව පිටිව මල්වලට කැමති සිසුන් සංඛ්‍යාවට වඩා කොපමණ වැඩි ද?

:

(ii) කණ්ඩායමේ සිටින මුළු සිසුන් සංඛ්‍යාව කීය ද?

:

2019

39. ළමයකු සතියක් තුළ තම පාසල අවට ප්‍රදේශයේ අවිච්ඡාදන හා වැස්ස පැවති ආකාරය රූප මගින් සටහන් කර තිබූ අයුරු පහත දැක්වේ.

සඳුදා	අඟහරුවාදා	බදාදා	බ්‍රහස්පතින්දා	සිකුරාදා	සෙනසුරාදා	ඉරිදා

එම සතියේ කාලගුණ තත්ත්වය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?

- (1) තද වැසි පැවති, ඉර අවිච්ඡාදන නොලැබුණු සතියකි.
- (2) හොඳින් වැස්ස ලැබුණු, එසේම ඉර අවිච්ඡාදන පැවති සතියකි.
- (3) වැඩි දින ගණනක් ඉර අවිච්ඡාදන නොමැතිව වැසි ලැබුණු සතියකි.

2018

21. වගුවෙහි දැක්වෙන තොරතුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න.

පාසල	A	B	C	D
ශිෂ්‍ය සංඛ්‍යාව	2285	2032	890	1318

2018

(i) A සහ D පාසල් දෙකෙහි සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කීය ද? :

(ii) C පාසලට වඩා B පාසලෙහි ශිෂ්‍යයෝ කීදෙනෙක් වැඩියෙන් සිටිති ද? :

29. සිසුන් කණ්ඩායමක් වඩාත්ම කැමති පලතුර පිළිබඳ තොරතුරු ප්‍රස්තාරයේ නිරූපණය කර ඇත.


(i) කෙසෙල්වලට කැමති සිසුන් සංඛ්‍යාව 9 කි. එය ප්‍රස්තාරයේ ඇඳ දක්වන්න.

(ii) සිසුන් වැඩිදෙනෙකු කැමති පලතුර කුමක් ද?

:

එම පලතුරට කැමති සිසුන් සංඛ්‍යාව කීය ද?

:



2018

10. පහත වගුවේ දැක්වෙන අයගෙන් වයසින් අඩු ම තැනැත්තිය හා වයසින් වැඩි ම තැනැත්තිය අනුපිළිවෙළින් තෝරන්න.


නම	උපන් දිනය
මාධවී	2006.06.13
රේවතී	2007.10.02
පාතිමා	2006.04.28
සමාධී	2007.05.20

- (1) පාතිමා, රේවතී
- (2) සමාධී, මාධවී
- (3) රේවතී, පාතිමා

2017

30. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ එක්තරා පාසලක ශිෂ්‍යයන්ගෙන් ලකුණු 150 ට වඩා වැඩියෙන් ලබාගෙන සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යා නිරූපණය කිරීමට මෙම ප්‍රස්තාරය ඇඳ ඇත.

(i) 5B පන්තියේ සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 5C පන්තියේ සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් තුන්ගුණයකි. 5C පන්තියේ සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රස්තාරයේ ඇඳ දක්වන්න.



2017

(ii) එම පාසලේ සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණ ද?

:

(iii) සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් $\frac{3}{4}$ කට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට වරප්‍රසාද හිමි වූයේ නම්, එම ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණ ද?

:

30. 2015 වර්ෂයේ පරිසර දිනය වෙනුවෙන්, 5 ශ්‍රේණියේ සිසුන් පිරිසක් විසින් නම පාසල් වත්තේ වගාකරන ලද, මල් පැළ වර්ග පිළිබඳ තොරතුරු මෙම ප්‍රස්තාරයේ දැක්වේ.


(i) වගාකරන ලද රෝස පැළ සංඛ්‍යාව, කපුරු පැළ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. කපුරු පැළ සංඛ්‍යාව ප්‍රස්තාරයේ ඇඳ දක්වන්න.

(ii) අඩුවෙන් ම වගාකර ඇති පැළ වර්ගයෙහි නම කුමක් ද?

:


(iii) වගාකරන ලද මුළු පැළ සංඛ්‍යාව කොපමණ ද?

:



2016

පාසල් බිමක දළ සැලැස්මක් පහත දැක්වේ. ඒ ඇසුරින් අංක 39 සහ 40 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.



2019

39. ඉහත සැලැස්ම අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
- (1) ප්‍රධාන දොරටුවට උතුරෙන් පුස්තකාලයත්, ප්‍රධාන ශාලාවට බටහිරෙන් ක්‍රීඩාපිටියත් පිහිටා ඇත.
 - (2) කාර්යාලයට දකුණෙන් ප්‍රධාන ශාලාවත් ප්‍රධාන ශාලාවට නැගෙනහිරෙන් පුස්තකාලයත් පිහිටා ඇත.
 - (3) ක්‍රීඩාපිටියට බටහිරෙන් ප්‍රධාන දොරටුවත් ආපනශාලාවට නැගෙනහිරෙන් කාර්යාලයත් පිහිටා ඇත.
40. මෙහි ඇති ප්‍රධාන ශාලාවේ සිට පුස්තකාලයට ගමන් කරන අයකුට ඔහුගේ දකුණු අත පැත්තෙන් පළමුවෙන් ම දැකිය හැක්කේ,
- (1) ක්‍රීඩාපිටියයි.
 - (2) ප්‍රධාන දොරටුවයි.
 - (3) කාර්යාලයයි.


පාසලක ස්ථාන කිහිපයක පිහිටීම සහ එම ස්ථානවලට යන මාර්ග දැක්වෙන දළ සටහනක් පහත දැක්වේ. එය ඇසුරෙන් අංක 31 සහ 32 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.



2018

31. ළමයකු උදාසනක ප්‍රධාන දොරටුවෙන් පාසලට පිවිසෙන විට ඔහුගේ දකුණු අත දෙසින් ඉර පායාගෙන එමගින් තිබුණි. ඒ අනුව පුස්තකාලය පිහිටා ඇත්තේ පන්තියට කුමන දිශාවෙන් ද?
- (1) උතුර
 - (2) බස්නාහිර
 - (3) දකුණු
32. ළමයකු ප්‍රධාන දොරටුවේ සිට තම පන්තියට යන විට වම් පසටත් දකුණු පසටත් හැරෙන වාර ගණන කීය ද?
- (1) වම් පසට 3 යි දකුණු පසට 2 යි
 - (2) වම් පසට 2 යි දකුණු පසට 3 යි
 - (3) වම් පසට 4 යි දකුණු පසට 3 යි


28. කුමුදු එක්තරා ස්ථානයකින් ගමන් ආරම්භ කර මීටර 100ක් නැගෙනහිර දිශාවට ගමන් කරයි. අනතුරුව රූපයේ දැක්වෙන ආකාරයට එතැනින් දකුණු අත පැත්තට හැරී තවත් මීටර 100ක් ගමන් කරයි.



2017

- කුමුදු දැන් සිටින්නේ ආරම්භක ස්ථානයේ සිට කුමන දිශාවෙන් ද?.....
- නැවතක් ආරම්භක ස්ථානයට ම යාමට නම්, තවත් අවස්ථා කීයකදී දකුණු අත පැත්තට හැරී මීටර 100ක් බැගින් ඉදිරියට ගමන් කළ යුතු ද?

25. උද්‍යානයක කොටසක් පහත රූපසටහනේ දැක්වේ.




2016

- ආපණ ශාලාව පිහිටා ඇත්තේ ප්‍රධාන දොරටුවේ සිට කුමන දිශාවෙන් ද?
.....
- රූපසටහනේ දැක්වෙන මාර්ගය ඔස්සේ පුද්ගලයකු ප්‍රධාන දොරටුවේ A ස්ථානයේ සිට පොකුණේ B ස්ථානයට ගමන් කළේ නම්, ඔහු ගමන් කළ මුළු දුර කිලෝමීටර හා මීටරවලින් කොපමණ ද?
.....

03 පෙරකිම් හැකියාව (Prediction)

- සපයන දත්ත හෝ තොරතුරු ආශ්‍රයෙන් අනාගතයේ ඇති විය හැකි සිදුවීමක් / තත්ත්වයක් පිළිබඳ අනාවැකි කීම මෙහිදී අපේක්ෂා කෙරේ.

17. දැල්වෙන ඉටිපත්දමක උස, එය දැල්වූ මොහොතේ සිට ගත වූ කාලයත් සමඟ වෙනස් වන ආකාරය පහත දැක්වේ.



මේ අනුව ඉටිපත්දම තව කොපමණ වේලාවක් දැල්වේ යැයි අනුමාන කළ හැකි ද?

- (1) මිනිත්තු 5 (2) මිනිත්තු 10 (3) මිනිත්තු 15

- පහත දී ඇති දැන්වීම් පුවරුව ඇසුරෙන් අංක 29 සහ 30 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය

සෙනසුරාදා හැර සතියේ සෑම දිනක ම

ප.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වාත්

ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වාත් ප්‍රතිකාර කරනු ලැබේ.

2016

29. වෛද්‍යවරයා සතියක් තුළ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අපේක්ෂා කරන මුළු පැය ගණන,

(1) 24 කි. (2) 42 කි. (3) 49 කි.

30. දැන්වීම් පුවරුවේ සඳහන් සොරතුරු අනුව, පහත දී ඇති කුමන ප්‍රකාශය නිවැරදි ද?

(1) වෛද්‍ය මධ්‍යස්ථානයේ දී රෝගීන්ට නේවාසික ව ප්‍රතිකාර ලබා ගත හැකි වෙයි.

(2) වෛද්‍යවරයා ඔබේ වන රෝග සඳහා පමණක් ප්‍රතිකාර කරයි.

(3) වෛද්‍යවරයා ඖෂධ සඳහා ඖෂධීය ද්‍රව්‍ය බහුල ව භාවිත කරයි.

- (35) පහත දී ඇති ප්‍රකාශ අතුරින් සිදුවිය නොහැකි ප්‍රකාශය තෝරන්න.
- කුසගින්නේ සිටි මුවෙක් හාවෙකු පසුපස එළවා ගොස් අල්ලාගෙන මරා කෑම.
 - මෙවර ගංවතුර නිසා කුඹුරු පාළු වීම.
 - මහකුන් මුදලාලිගේ මල්ලි පරිත්‍යාගශීලී කෙනෙකි.

(39) රජයේ පාසල් සියල්ල ම වසා දැමුවහොත් සිදුවිය හැකි ප්‍රබල ම හානිය වන්නේ මින් කුමක්ද?

- පාසල් ගොඩනැගිලි හා උපකරණ විනාශ වී යාම.
- ඉගෙන ගැනීම සඳහා පෞද්ගලික ආයතනවලට මුදල් ගෙවීමට සිදුවීම.
- දුප්පත් ළමයින්ට ඉගෙන ගැනීමට තිබුණු අවස්ථාව නැති වී යාම

Guess

අවුරුද්ද	1989	1990	1991	1992	1993	1994
5 වසර සමත් වූ ගැහැනු ළමයින් සංඛ්‍යාව	200	205	210	215	225
5 වසර සමත් වූ පිරිමි ළමයින් සංඛ්‍යාව	193	196	199	202	205	208

01) 1993 දී 5 වසර සමත් ගැහැනු ළමයින් සංඛ්‍යාව කීයක් විය හැකි ද?

02) රටාව අනුව 5 වසර සමත් ගැහැනු ළමයින් සංඛ්‍යාව සහ පිරිමි ළමයින් සංඛ්‍යාව අතර වෙනස 21 ක් විය හැක්කේ කුමන වසරේදී ද?

Guess

04 පරිවර්තන හැකියාව (Translation)

- කිසියම් වචනයක, පාඨයක, සිතුවමක හෝ ප්‍රස්තාරයක අදහස වෙනත් ආකාරයකට පෙරලීම / පරිවර්තනය කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

16. * සංකේතය දෙවරක් ද ☆ සංකේතය එක්වරක් ද යොදාගෙන 343 යන සංඛ්‍යාව ලියා තිබුණි. 343ට 100 ක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව දැක්වෙන පිළිතුර කුමක් ද?

- (1) **☆ (2) ☆☆☆ (3) ☆*☆

2019

26. පුද්ගලයින් කිදෙනෙකුගේ නම් ඉංග්‍රීසි අකුරු යොදා සංකේතාත්මකව BEAT, NEAT සහ SEAT ලෙස ලියා තිබුණි. මොවුන් කිදෙනාගේ නම් නිවැරදිව ලියා ඇති පිළිතුර කුමක් ද?


- (1) පුනිමල්, සිරිමල්, දුනිමල් (2) ධනපාල, ඥානපාල, දිනපාල (3) පියසිරි, ජයසිරි, දයාසිරි

14. ඉලක්කම් වෙනුවට සංකේත යොදා "හයසිය තිස් අට" ලියා ඇත්තේ පහත පරිදි ය.


$$638 \longrightarrow * \# \otimes$$

එම සංකේත භාවිත කර සෑදිය හැකි විශාලම සංඛ්‍යාව දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) $\otimes * \#$ (2) * $\otimes \#$ (3) $\otimes \# *$

16.  යන සංකේත යොදාගෙන හරසර යන වචනය ලියා තිබුණි.

2018

ඒ අනුව  සංකේත මගින් අදහස් කරන වචනය කුමක් ද?

- (1) රහස (2) රසය (3) සහන

26.  රූපයේ පාට කර ඇති කොටස දහයෙන් එංගුවක් ලෙස දක්වන්න.

.....

- අංක 7 සහ 8 ප්‍රශ්න සඳහා $\triangle = 2$, $\blacktriangle = 3$, $\square = 5$, $\blacksquare = 6$, $*$ = 8 ලෙස යොදා ගෙන හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න.

7.
$$\begin{array}{r} \square \quad \triangle \\ + \quad \blacktriangle \quad \blacksquare \\ \hline \hline \end{array}$$

- (1) $\triangle \triangle$ (2) $\blacksquare \blacksquare$ (3) * *

2017

8.
$$\begin{array}{r} * \quad \blacksquare \quad \square \\ - \quad \square \quad \blacktriangle \quad \triangle \\ \hline \hline \end{array}$$

- (1) $\blacktriangle \blacktriangle \blacktriangle$ (2) $\blacksquare \blacksquare \blacksquare$ (3) $\triangle \triangle \triangle$

9. පහත සඳහන් කවිය කියවා අසා ඇති ප්‍රශ්නයට පිළිතුර හිත් ඉර මත ලියන්න.


කිසි විටක අලස ව නැති
මුළු දවස නිති වෙහෙසෙහි
නරන් මෙන් ගැටුමක් නැති
එකා මෙන් සෑම වැජඹෙහි

නිතරම මහත්සි වී වැඩ කරන බව වඩාත් හොඳින් ප්‍රකාශ කෙරෙන පද පේළිය මෙම කවියෙන් උපුටාගෙන ලියන්න.

.....

22. (i) මෙම රූපයේ අඳුරු කර ඇති කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න.

.....



2016

9. එක්තරා දැරියකගේ අදහස් ප්‍රකාශ වන ගීතයක පේළි හතරක් පහත දී ඇත. එය හොඳින් කියවන්න.
 පිහිනා සිප් සයුර දෙතෙර
 සියල් සතර දැන පිරිසිදු
 ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
 මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී


(කුමාරදාස සපුතන්ත්‍රී විසින් රචනා කරන ලද ගීතයක කොටසකි)

ඉහත පේළි හතරෙහි එක් පේළියකින්, නොයෙකුත් අපහාස හමුවේ මෙම දැරිය කම්පා නො වන බව ප්‍රකාශ වේ. එම පේළිය උපුටාගෙන ලියන්න.

:

20. (i) $\frac{1}{4}$ ට කුලය භාගයක් ලියන්න. :

(ii) ඉදිරියෙන් දී ඇති රූපයෙන් 0.3 ක් (පැන්සලෙන් හෝ පෑනෙන්) පාට කරන්න.



● පහත දී ඇති කොටුවේ සඳහන් සංකේත ඇසුරෙන් අංක 12 සහ 13 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

△ = උදව්	● = හරිම
* = ගොඩාස්	□ = කලාට
▲ = මිහිරිබ	◆ = ස්කූනිබ
■ = ලස්සනබ	☒ = ගීතය
○ = මිසෙ	⊕ = කරුණාව

2015

12. ආචාරයිලි නැතිරීමකට අදාළ ප්‍රකාශයක් දැක්වෙන සංකේත පේළිය තෝරන්න.

- (1) ○△■▲ (2) △□*◆ (3) ○△●▲


13. අගය නිරීමේ ප්‍රකාශයක් දැක්වෙන සංකේත පේළිය තෝරන්න.

- (1) ○☒*◆ (2) ○⊕*■ (3) ○☒●▲

35. □ × □ = △ ද
 △ + △ = ○ ද
 ○ × ○ = 64 ද නම්, □ + △ + ○ හි අගය කුමක් ද?
 (1) 4 (2) 8 (3) 14

20. මෙම රූපයේ පාට කළ කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න.
 :

46. පහත රූපයෙන් $\frac{2}{8}$ ක් අඳුරු කරන්න.
 අඳුරු නොකළ කොටස භාගයක් ලෙස ලියන්න.



59. පහත දැක්වෙන්නේ ගණිත කර්ම වෙනුවට ආදේශ කරන ලද සංකේත කිහිපයකි. එය තේරුම් ගෙන හිස්තැන සම්පූර්ණ කරන්න.

8 # 4 = 32
 2 * 5 # 6 = 42 නම්
 12 * 3 * 5 # 5 =

Guess

05 ගැටළු විසඳීමේ හැකියාව (Problem Solving)

• තමා ලත් දැනුම සහ අත්දැකීම් නව අවස්ථාවන්ට සහ අභියෝගයන්ට මුහුණ දීමේදී යොදා ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ.

20. සුනිල් ඉනිමඟක හතරවන ශ්‍රී පටිය මත සිටියි. තව ශ්‍රී පටි තුනක් ඉහළට නැගීමට ඔහුට ඉනිමඟේ හරි මැද ශ්‍රී පටිය මතට පැමිණිය හැකි ය. ඉනිමඟේ ඇති මුළු ශ්‍රී පටි ගණන කීය ද?

(1) 10 (2) 13 (3) 14

21. ළමයෙක් තවත් ළමයින් හතරදෙනෙකු ගෙකින් එගොඩට ගෙන ගොස් ඔවුන් සියලු දෙනා ම එහි සිටි ළමයා ළඟ නතර කර, නැවත මෙගොඩට පැමිණ තවත් ළමයින් තිදෙනෙකු සමග එගොඩ සිටි ළමයින් ළඟට ගියේ ය. දැන් එගොඩ සිටින මුළු ළමයින් සංඛ්‍යාව කීය ද?

(1) 7 (2) 8 (3) 9

22. නිමල් උපදින විට ඔහුගේ මවගේ වයස අවුරුදු 25 කි. නිමල්ගේ මල්ලී උපදින විට මවගේ වයස අවුරුදු 29 කි. නිමල්ගේ දැන් වයස අවුරුදු 10 නම් ඔහුගේ මල්ලීගේ දැන් වයස අවුරුදු කීය ද?

(1) 4 (2) 5 (3) 6

29. දැනුම මිනුම තරගයකදී ප්‍රශ්න පහක් ලැබේ. පළමුවන ප්‍රශ්නයට ලකුණු 1 ක් ද දෙවන ප්‍රශ්නයට ලකුණු 2 ක් ද තුන්වන ප්‍රශ්නයට ලකුණු 3 ක් ද හතරවන ප්‍රශ්නයට ලකුණු 4 ක් ද පස්වන ප්‍රශ්නයට ලකුණු 5 ක් ද පිරිනැමේ. ලකුණු 13 ක් ලබාගත් ශිෂ්‍යයකුට නිවැරදිව පිළිතුරු සැපයීමට භාෂාණි වූයේ කීවෙනි ප්‍රශ්නයට ද?

(1) පළමුවන (2) දෙවන (3) තුන්වන

35. සමනලා බිමක නිමල්, විමල්ට මීටර 20ක් නැගෙනහිර දිශාවෙන් සිටියි. නිමල් දෙසට විමල් ගමන් අරඹන මොහොතේ ම නිමල්, විමල්ගේ වේගය මෙන් දෙගුණයක වේගයකින් නැගෙනහිර දිශාවට ම ගමන් කරයි. විමල් මීටර 10ක දුරක් නිමල් දෙසට ගමන් කළ විට දෙදෙනා අතර දුර මීටර කීය ද?

(1) 10 (2) 20 (3) 30

24. මුං ඇට 3 kg 500 g ක්, එක් මල්ලකට 500 g බැගින් වන සේ මලු කීයකට දැමිය හැකි ද?

:

25. එකක මිල රුපියල් 35.00 ක් බැගින් වන අභ්‍යාස පොත් 6 ක් මිල දී ගෙන රුපියල් 500 නෝට්ටුවකින් මුදල් ගෙවූ විට ලැබෙන ඉතුරු මුදල කීය ද?

: රු.

25. එකක මිල රුපියල් 35.00 ක් බැගින් වන අභ්‍යාස පොත් 6 ක් මිල දී ගෙන රුපියල් 500 නෝට්ටුවකින් මුදල් ගෙවූ විට ලැබෙන ඉතුරු මුදල කීය ද?

: රු.

26. සමන් යම් ස්ථානයක සිට උතුරු දිශාවට 5 m ක් ගමන් කර ඔහුගේ වම් අත පැත්තට හැරී 5 m ක් ගමන් කළේ ය. එතැන සිට දකුණු දිශාවට 5 m ක් ගමන් කළේ නම් ඔහු සිටින්නේ ගමන ආරම්භ කළ ස්ථානයට කුමන දිශාවෙන් ද?

:

27. කේක් 436 ක් එක් පෙට්ටියකට හතර බැගින් පෙට්ටිවලට අසුරන ලදී. කේක් අසුරන ලද පෙට්ටි ගණන කීය ද?

:

28. ජලය ලීටර 12 ක් සහ මිලිලීටර 500 ක් පිරවිය හැකි වැංකියක $\frac{1}{4}$ ක ප්‍රමාණයක් ජලය පුරවා තිබුණි. වැංකිය සම්පූර්ණයෙන් පිරවීමට තව කොපමණ ජල ප්‍රමාණයක් අවශ්‍ය ද?

:l.....ml

33. 49 සිට 99 තෙක් ඇති ගණිත සංඛ්‍යා ලිවීමේදී 5 ඉලක්කම් ලිවිය යුතු වාර ගණන කීය ද?

- (1) 10 (2) 14 (3) 15

35. හදිසි ආපදා තත්ත්වයක් නිසා මැයි 14 වන සඳුදා සිට සෙනසුරාදා හා ඉරිදා ඇතුළුව නොකඩවාම දින 9 ක් පාසලක් වසා තබන ලදී. එම පාසල නැවත විවෘත කරන ලද්දේ,

- (1) මැයි 22 වන අඟහරුවාදා ය.
 (2) මැයි 23 වන අඟහරුවාදා ය.
 (3) මැයි 23 වන බදාදා ය.

37. ළමයකුගේ නිවසේ සිට පාසලට ඇති දුර මීටර 500 කි. ඔහු උදෑසන පාසලේ යන විට මුළු දුරෙන් හරි අඩක් ගොස් ආපසු නිවසට පැමිණ නැවත පාසලට ගියේය. ඔහු ගමන් කළ මුළු දුර,

- (1) මීටර 750 කි. (2) මීටර 1000 කි. (3) මීටර 1250 කි.

38. සමිතික සාමාජිකයෝ දහදෙනෙක් සිටිති. සෑම මාසයකට වරක් ම සාමාජිකයන්ගේ නාම ලේඛනයේ අනුපිළිවෙළට එක් එක් සාමාජිකයාගේ නිවසේ සමිති රැස්වීම පැවැත්වේ. පළමුවන සාමාජිකයාගේ නිවසේ රැස්වීම පැවැතිදී පෙබරවාරි මාසයේදී ය. ඔහුගේ නිවසේ මිළඟට රැස්වීම පැවැත්වෙන්නේ කවර මාසයේ ද?

- (1) ඔක්තෝබර් (2) නොවැම්බර් (3) දෙසැම්බර්

40. පසුම්බියක රුපියල් 640 ක මුදලක්, මුදල් නෝට්ටු හතරකින් කිවේ. එහි ඇත්තේ,

- (1) රුපියල් 500, රුපියල් 100 සහ රුපියල් 20 ඇතුළත් මුදල් නෝට්ටු 4 කි.
 (2) රුපියල් 500 සහ රුපියල් 20 ඇතුළත් මුදල් නෝට්ටු 4 කි.
 (3) රුපියල් 500, රුපියල් 50 සහ රුපියල් 20 ඇතුළත් මුදල් නෝට්ටු 4 කි.

19. වෙළෙන්දෙක් මිලට ගත් පොල් ගෙඩි 256 කින් $\frac{3}{4}$ ක් විකුණුවේය.

ඔහු විකුණූ පොල් ගෙඩි ගණන කීය ද?

:

20. අභ්‍යාස පොත් 608 ක් එක් පෙට්ටියකට 6 බැගින් වන සේ පෙට්ටිවල ඇසිරීමට අවශ්‍ය වේ.


- (i) පොත් 6 බැගින් ඇසිරීමට අවශ්‍ය වන පෙට්ටි ගණන කීය ද? :
- (ii) එවිට පොත් කීයක් ඉතුරු වේ ද? :

22. ප.ව. 7.45 ට කොළඹින් පිටත් වූ බස් රථයක් පහළින් පෙ.ව. 4.15 ට යාපනයට ළඟා විය. ගමනට ගත වූ මුළු කාලය කොපමණ ද?


: පැය මිනිත්තු

23. ධාරිතාව ලීටර 2 මිලිලීටර 500 ක් වන භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට ධාරිතාව මිලිලීටර 500 ක් වන භාජනයකින් කී වාරයක් ජලය දැමිය යුතු ද?

:

24.  A, B, C නගර තුනක පිහිටීම රූපයේ දැක්වේ. A සහ B අතර දුර 45 km කි. A සහ C අතර දුර 161 km කි. B සහ C අතර දුර කොපමණ ද?

: km

25.  රූපයේ දැක්වෙන්නේ ධාරිතාව 400 ml වන භාජනයකි. එහි කොටසක් ජලයෙන් පුරවා ඇත. එම භාජනය සම්පූර්ණයෙන් පිරවීමට තව කොපමණ ජලය අවශ්‍ය වේ ද?

:ml

27. පහත බිල්පත සම්පූර්ණ කරන්න.

ද්‍රව්‍යය	1 kg ක මිල		ලමාණය	මිල	
	රුපියල්	සහ		රුපියල්	සහ
සීනි	120	00	500 g	60	00
තේ කොළ	850	00	100 g	...	00
සිරි පිටි	...	00	250 g	150	00
මුළු මුදල				...	00

19. ඉරටු කැබැලි 5ක් යොදාගෙන සුපුන්, රෝම සංඛ්‍යාංකවලින් 8 සංඛ්‍යාව නිරූපණය කරයි. ඒ අනුව, 20ට අඩු සංඛ්‍යාවක් රෝම සංඛ්‍යාංකවලින් නිරූපණය කිරීමට සුපුන්ට ඉරටු කැබැලි 7ක් අවශ්‍ය විය. එම සංඛ්‍යාව රෝම සංඛ්‍යාංකවලින් ලියන්න.
23. පසිඳු පස්වරු 1.15ට තමාගේ නිවසින් පිටත් වී පස්වරු 2.40ට පුස්තකාලයට ළඟා විය.
 (i) නිවසේ සිට පුස්තකාලයට යාමට පසිඳුට ගත වූ කාලය පැය හා මිනිත්තුවලින් කොපමණ ද?
 : පැය මිනිත්තු
- (ii) පසිඳු පුස්තකාලයට ළඟා වන විට වේලාව, පැය විසිහතරේ ඔරලෝසුවෙන් දැක්වෙන ආකාරයට ඉලක්කමෙන් ලියා දක්වන්න.
25. භාජනයක අල්ලන මී පැණි පරිමාව ලීටර 3කි. එහි ලීටර 1 මිලිලීටර 800 ක ප්‍රමාණයක් මී පැණිවලින් පුරවා ඇත.
 (i) මෙම භාජනය සම්පූර්ණයෙන් පිරවීම සඳහා තවත් අවශ්‍ය වන මී පැණි ප්‍රමාණය ලීටර හා මිලිලීටරවලින් කොපමණ ද?
 ලීටර මිලිලීටර
- (ii) භාජනයේ දැනට ඇති මී පැණි ප්‍රමාණයෙන් ධාරිතාව මිලිලීටර 150 බැගින් වූ බෝතල් කීයක් පිරවිය හැකි ද?

26. එක්තරා වෙළෙඳපොළකින් සීනි කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 750 ක් මිලදී ගැනීම සඳහා නිපුනි ගෙවූ මුදල රුපියල් 210කි. එම මුදල ගෙවීම සඳහා රුපියල් 500 නෝට්ටුවක් දුන් නිපුනිට ඉතිරි මුදල වශයෙන් ලැබුණේ එකම වර්ගයේ නෝට්ටු 5ක් හා එකම වර්ගයේ කාසි 4කි.
 (i) මෙම වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් කීය ද? :
- (ii) ඉතිරි මුදල වශයෙන් නිපුනිට ලැබුණු,
 (අ) නෝට්ටු පහේ මුළු වටිනාකම රුපියල් කීය ද? :
- (ආ) කාසි හතරේ මුළු වටිනාකම රුපියල් කීය ද? :
29. ගෙඩි 120ක් තිබුණු අඹ ගොඩකින් $\frac{3}{8}$ ක් නරක් වූ නිසා ඉවත් කරන ලදී. ඉතිරි හොඳ අඹ ගෙඩි සංඛ්‍යාව, පාලිකා, ශාලිකා හා නාලිකා යන මිතුරියන් තිදෙනා අතර සමානව බෙදන ලදී.
 (i) ගොඩේ තිබුණු හොඳ අඹ ගෙඩි සංඛ්‍යාව කීය ද? :
- (ii) එක් මිතුරියකට ලැබුණු අඹ ගෙඩි සංඛ්‍යාව කීය ද? :

2017

14. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කුමන සියවසේ කුමන දශකයේ ද?
 (1) 19 වන සියවසේ 5 වන දශකයේ
 (2) 20 වන සියවසේ 4 වන දශකයේ
 (3) 20 වන සියවසේ 5 වන දශකයේ
17. රජයේ පාසලක පළමු වාර පරීක්ෂණය ආරම්භ වූයේ මාර්තු 18 වැනි මුහුදුපසින්දා ය. මාර්තු 23 වැනි දා ප්‍රසිද්ධ නිවාඩු දිනයකි. වාර පරීක්ෂණය දින 6 ක් පැවැත්වුණි. වාර පරීක්ෂණය අවසන් වූ දවස කවදා ද?
 (1) පෙදා
 (2) මුහුදුපසින්දා
 (3) සිකුරාදා
32. බස් රථයක් කුල දෙදෙනකු බැගින් වාඩිවිය හැකි මගී ආසන 15 ක් ද හයදෙනකුට වාඩිවිය හැකි එක් මගී ආසනයක් ද තිබේ. එම බස් රථයේ වාඩි වී යා හැකි උපරිම මගීන් ගණන කීය ද?
 (1) 21 (2) 36 (3) 42
33. ළමයින් 4 දෙනකු හා වැඩිහිටියන් 3 දෙනකු පදහා කිරි හේ සකස් කිරීමට කිරි ලීටරයක් අවශ්‍ය වේ. ඒ අනුව, ළමයින් 20 දෙනකු හා වැඩිහිටියන් 15 දෙනකු පදහා කිරි හේ සකස් කිරීමට අවශ්‍ය කිරි ලීටර ගණන කීය ද?
 (1) 5 (2) 7 (3) 15

2016

36. එක් දිනක් තුළ පැවැත්වුණු පරීසර දින වැඩසටහන් ආරම්භ, ①, ②, ③ හා ④ යන වැඩසටහන් ආරම්භ වූ වේලාව සහ සහ සඳහන් ඔරලෝසු පිටුපසටල දැක්වේ.



①



②



③



④

2016

එක් වැඩසටහනක් අවසන් වූ විගසම වීළඟ වැඩසටහන ආරම්භ විය. ④ වන වැඩසටහන අවසන් වූයේ දහවල් 12.00 ට ය. වැඩ ම කාලයක් පැවැත්වුණු වැඩසටහන කුමක් ද?

- (1) ① (2) ② (3) ③

39. එක ම ඉලක්කම එක් වගාවකට වඩා සිංගෙත හේ කොටසක් 20 ක එක් ඉලක්කම බැසින් ලියා ඇත. කාඩ්පත් 10 ක ඇති ඉලක්කම්වල එකතුව 12 කි. ඉතිරි කොටසක් 10 කි ඇති ඉලක්කම්වල එකතුවට සීමය හැකි වැඩි ම අගය,

- (1) 20 කි. (2) 60 කි. (3) 90 කි.

23. පස්වරු 4 : 30 ට පොතක් කියවීමට ඇරඹූ ගයානිට එය කියවා අවසන් කිරීමට පැය 1 මිනිත්තු 35 ක් ගත විය. ඇය පොත කියවා අවසන් කළ වේලාව පැය විසි හතරේ ඔරලෝසුවේ දැක්වෙන ආකාරයට ඉලක්කමෙන් ලියන්න.

.....

24. කොටුව තුළ ඇති සංඛ්‍යාවලින් සංඛ්‍යා දෙකක් එකතු කළ විට 404 ලැබේ. එම සංඛ්‍යා දෙක තෝරා ලියන්න.

275	80
324	139

.....

28. පොතක මිල රු. 40 ද පැන්සලක මිල රු. 12 ද ලෙස වෙළඳසැලක මිල දර්ශනයක සටහන් වී තිබුණි.

(i) වෙළඳසැලට ගිය අරුණිට පොත් තුනක් හා පැන්සලක් මිලට ගැනීමට අවශ්‍ය මුදල කීය ද?

.....

(ii) අරුණි පොත් තුනක් හා පැන්සලක් ගෙන වෙළඳසැල්ගිමියාට රු. 50 තෝවටු 3 ක් දුන්නේ නම්, ඇයට ලැබුණු ඉතිරි මුදල කීය ද?

.....

29. සීනි 6 kg 500 g කින් සෑදිය හැකි 250 g සීනි පැකට්ටු ගණන කීය ද?

.....

22. පාසලක විවිධ ප්‍රසංගයක් පැය 11:30ට ආරම්භ වී පැය 14:15ට අවසන් විය. විවිධ ප්‍රසංගය පැවැත්වුණු කාලය කොපමණ ද?

.....

24. ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් සඳහා පොත් 810ක් ලැබී ඇත. පාර්සලයකට පොත් 4 බැගින් ඇතුළත් වන සේ තෑගි පාර්සල් කීයක් සෑදිය හැකි ද?

.....

29. වෙළෙඳසලක තබා ඇති මිල දර්ශනයක කොටසක් පහත දැක්වේ.

කිරි පිටි පැකට්	1 ක්	රු. 350.00
තේ කොළ	1 kg ක්	රු. 824.00
සීනි	1 kg ක්	රු. 95.00

2015

පාසලක ඉමදානයට සහභාගි වූ අයට කිරි තේ ලබා දීම සඳහා, පහත සඳහන් වගුවේ දැක්වෙන පරිදි ද්‍රව්‍ය මිල දී ගනු ලැබිණි.

(i) මිල දර්ශනයට අනුව වගුවේ හිස්තැන් පුරවන්න.

මිල දී ගත් ද්‍රව්‍ය	ප්‍රමාණය	මුදල	
		රු.	ශත
කිරි පිටි	පැකට් 4	1 400	00
තේ කොළ	250 g
සීනි	2 kg
	එකතුව

(ii) කිරි තේ සකස් කිරීමේ දී පළමුව ලීටර 4යි මිලිලීටර 750 ක් ද දෙවනුව ලීටර 3 යි මිලිලීටර 450 ක් ද සකස් කෙරිණි. සැකසූ මුළු කිරි තේ පරිමාව කොපමණ ද?

.....

01 ආදේශන හැකියාව (Substitution) - පිළිතුරු

- 2019 34) 03 01) වනයේ සුන්දරත්වය
- 2018 07) 02 08) 03
- 2017 01) ධාරානිපාත වර්ෂාවකට 02) නොඉවසිල්ලෙන්
- 2016 01) ප්‍රතිබිම්බය 02) කතා කිරීමේදී 03) ඔක්තෝබර්
- 2015 01) වතුර මල 02) අලුත්

- Guess 01 - 02
- Guess 02 - 02
- Guess 03 - 02
- Guess 04 - නිදා නොගෙන / සිත් ගන්නා සුලය
- Guess 05 - $24+43 / 29+19$
- Guess 06 - $4x8+4$
- Guess 07 - $7x4 / 20-1 / 100-20$

02 අර්ථකථන හැකියාව (Interpretation) - පිළිතුරු

- 2019 38) 01 21) 2601 / 638 29) 03 / 40
- 2018 39) 02 21) 3603 / 1142 29) අඹ / 13
- 2017 10) 03 30) 44 / 33
- 2016 01) පිච්ච / 100
- 2019 39) 02 40) 01
- 2018 31) 02 32) 01
- 2017 28) ගිණිකොණ / 02
- 2016 25) ගිණිකොණ / 1km 81m

03 පෙරකීම් හැකියාව (Prediction) - පිළිතුරු

- 2018 17) 02
- 2016 29) 02 30) 03
- Guess 01 - 35) 01 39) 03 Guess 02 - 01) 220 02) 1996

04 පරිවර්තන හැකියාව (Translation) - පිළිතුරු

- 2019 16) 02 26) 02
- 2018 14) 01 16) 01 26) $\frac{6}{10}$
- 2017 07) 03 08) 01 09) මුළු දවස නිති වෙහෙසෙහි 22) 0.2
- 2016 09) ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමි
20) $\frac{2}{8}$, $\frac{4}{16}$.. , කොටු 5ක් පාට කරන්න.
- 2015 12) 02 13) 03 35) 03 20) 0.6
- Guess 01 46) කොටස් 2ක් පාට කරන්න, $\frac{6}{8}$, $\frac{3}{4}$... 59) 04

05 ගැටළු විසඳීමේ හැකියාව (Problem Solving) - පිළිතුරු

2019	20) 02 25) 290	21) 03 26) බටහිර	22) 03 27) 109	29) 02 28) 9l 375ml	35) 03	24) 7
2018	33) 03 20) 101,2	35) 03 22) 8,30	37) 02 23) 05	38) 03 24) 116	40) 01 25) 250	19) 192 27) 85,600,295
2017	19) xviii 25) 1,200 / 12 29) 75 / 25			23) 1,25 / 14:40 26) 120 / 250 / 40		
2016	14) 03 23) 18:05 29) 26	17) 03	32) 02 24) 80,324	33) 01 28) රු.132.00, රු.18.00	36) 02	39) 03
2015	22) පැය 2 සි මිනිත්තු 45 29) i) 1400.00 206.00 <u>190.00</u> 1796.00 ii) 8l 200ml		24) 202			